


නම පිළිබඳ ප්‍රකාශය*

(27 වෙනි වගන්තිය)

.....දින.....යේ.....දී
නැමැත්තා හා
 ඔහුගේ භාග්‍යභාව වන.....දෙමව්පියන් මෙන් ලබා ඉපිද
 වර්ෂ 20.....ක් වූ.....මස.....දින.....දිස්ත්‍රික්කයට අයත්
කොට්ඨාශයේ දී උප්පැන්නය ලියාපදිංචි කරන ලද
 පිරිමි / ගැහැණු දරුවාට.....යන නාමය දී තිබෙන බැවින්
පදිංචි
වන මම
 මෙයින් ප්‍රකාශ කරමි.

අත්සන් කරන්නට යෙදුනේ වර්ෂ 20.....ක් වූ.....මස.....දින.....දීය.

ප්‍රකාශකගේ අත්සන සහ ප්‍රකාශ පත්‍රය
ඉදිරිපත් කරන්නේ කවරකු වශයෙන්ද යන්න*)



ප්‍රකාශය කළ අය මුද්දරය උඩ කෙටි
අත්සන සහ දාතම යෙදිය යුතුයි.

වර්ෂ 20.....ක් වූ.....මස.....දින.....දී මා ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

.....
 සාමදාන විනිශ්චයකාර තැන නැතහොත්
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

නම ඇතුළත් කිරීමට ඉල්ලීම

ඉහත සඳහන් ප්‍රකාශ පත්‍රය ප්‍රකාර නම ඇතුළත් කරන ලෙස ඉල්ලමි.

දිනය.....

 ඉල්ලුම්කරු

රෙජිස්ට්‍රාර් ජනරාල් හෝ දිස්ත්‍රික් ලේකම්ගේ ආඥාව

මෙම ප්‍රකාශ පත්‍රයේ සඳහන් ප්‍රකාර උප්පැන්න ලේඛනයේ නම ඇතුළත් කිරීමට මෙයින් අවසරය හා බලය දෙමි.

දිනය.....

 රෙජිස්ට්‍රාර් ජනරාල්/දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

*ප්‍රකාශ පත්‍රය දිය යුත්තේ පහත සඳහන් කර ඇත්තෙකු විසිනි. එනම්:- මව හෝ පියා, බලය ඇති උසාවියකින් පත්කරනු ලැබූ ආරක්ෂකයා, වයස සම්පූර්ණ වී සිටින සහෝදරයෙක් හෝ සහෝදරියක්, සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක්. මව්පියන්ගේ සහෝදරයෙක් හෝ සහෝදරියක්.

†උප්පැන්නය ලියාපදිංචි කිරීමෙන් පසුව අවුරුදු දෙකකට අඩු කාලයක් ගතවූ විට ජ්‍යෙෂ්ඨ මුද්දරයකි; අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වූ විට රුපියල් පහක මුද්දරයකි.

විශේෂයෙන් සැලකිය යුතුයි.- උප්පැන්න ලේඛනයේ සහතික පිටපතක් සමඟ මෙම ප්‍රකාශ පත්‍රය උප්පැන්නය සිදු වූ දිස්ත්‍රික්කයේ නව්වේරියේ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තුමා වෙත යැවිය යුතුයි.

DECLARATION OF NAME*


(Section 27)

I,
ofdo hereby declare that
the¹ child born on the
at, in,
to
andhis wife,
and whose birth was registered in the Division of
in the District of
on the day of, 20.....
has received the name of

1 "Male" or
"female"
(as the case
may be,

Witness my hand at
this day of, 20.....

Signature and capacity*
of Declarant }



To be initialled and
dated by declarant.

Declared before me at
this day of 20.....

Justice of the Peace or
District Registrar.

Application for Insertion of Name

I request that the name be inserted in terms of the above Declaration.

Date

Applicant.

Order of the Registrar-General or District Registrar

The insertion of the name in the Birth Register as per above Declaration is hereby authorized.

Date

Registrar-General / District Registrar.

*This declaration should be made by a parent or lawful guardian appointed by a competent Court, or the brother or sister being a major or a grand parent or a brother or sister of a parent.

†One rupee stamp if not more than two years have elapsed since the registration of birth and five rupees stamp if more than two years have so elapsed.

N.B. - This declaration should be sent to the District Registrar (Kachheri) of the district in which the Birth occurred with a certified copy of the original registration entry.